



9 ජේවිය

ගණිතය

ඒකකය :5-ද්වීපද ප්‍රකාශන

- 1) ප්‍රසාරණය කරන්න.
 - i) $2(2a - 3b)$
 - ii) $-4a(x - y)$
 - iii) $3(x + y) - 4(a - b)$
 - iv) $(-5a)(x - 2y)$
 - v) $(-2x)(5 - 2y)$

- 2) ප්‍රසාරණය කර සුළු කරන්න.
 - i) $3(x - y) + 4(y - 2x)$
 - ii) $(-4m)(3+2x) + 4x(m + 2)$
 - iii) $5(a + 2b) - 3(4b - 5a)$
 - iv) $2(a + 2b + c) + 3(b - c + a)$
 - v) $5(l + 2m) + 3(5m + 4l)$

- 3) දී ඇති අගයන් ආදේශකර ප්‍රකාශනයේ අගය පොයන්න.
 - i) $4x + 3y$ ($x = 2, y = -3$)
 - ii) $8a - 6b$ ($a = \frac{1}{4}, b = \left(\frac{-1}{3}\right)$)
 - iii) $10m + 5n + l$ ($m = \frac{1}{2}, n = \left(\frac{-1}{5}\right), l = 2$)

- 4) පහත ද්වීපද ප්‍රකාශන සුළු කරන්න.
 - i) $(x + 5)(x + 2) = \dots$
 - ii) $(y + 4)(y - 3) = \dots$
 - iii) $(m + 4)(2m + 1) = \dots$
 - iv) $(3a - 1)(a + 1) = \dots$
 - v) $(5x + 1)(5x - 1) = \dots$

- 5) පහත ප්‍රකාශන සත්‍යාපනය කරන්න.
 - i) $(x + 1)(2x + 3) = 2x^2 + 5x + 3$
 - a) $x = 1$
 - b) $x = 5$

 - ii) $(2a + 3)(a - 1) = 2a^2 + a - 3$
 - a) $a = 2$
 - b) $a = 5$

 - iii) $(x - 1)(x + 1) = x^2 - 1$
 - a) $x = 3$
 - b) $x = 10$